



“ විශිෂ්ට තුරුන් සේවක් සඳහා අය කැපවේම් ”

ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත

පිර්තාණ සේයලාණර් අව්‍යවලකම - මෙල් මාකාණෘම්

OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE



දුඩාන ආර්ථි
මායා නොවීම
Chief Secretary

204, බෙනසිල් කොතිඩකුව මාවත, ඔත්තරමුල්ල.
204, ඩෙන්සිල් කොපපොකුව මාවත්තෙ. පත්තරමුල්ල.
204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

SLAB
ACCREDITED

IS09001: 17021
QMS-001-01

දුරකථන / තොටෙම්බෝරු / Telephone - 011 - 2092599
අයවත් / ග්‍රැශ්‍ය / Fax - 011 - 2092601
රුක්ති පෙරෙනුවේ / E-mail - chiefsecretary@wpc.gov.lk

මොළ දැන්තු
ග්‍රැශ්‍ය / මොළ
General Telephone

දෙනා පොන්ත
දැන්තු Date
2024.02.01

භාව්‍ය නොවීම
My No.

CSWP/ADM/30-38/FI/2024

භාව්‍ය නොවීම
නොවීම
Your No.

ආණ්ඩුකාර ලේකම්(ඒ.ප.),
ලේකම්,පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (ඒ.ප.),
සභා ලේකම් (ඒ.ප.),
ලේකම්,(පළාත් පාලන/අධ්‍යාපන/කාමිකරම/ප්‍රවාහන/සෞඛ්‍ය) අමාත්‍යාංශය(ඒ.ප.),
නියෝජන ප්‍රධාන ලේකම් (පාලන/පිරිස් හා පුහුණු/මූල්‍ය/සැලසුම/ඉංජිනේරු),
පළාත් ආදායම කොමිෂන්(ඒ.ප.),
ප්‍රධාන නීති නිලධාරී,නීති ඒකකය (ඒ.ප.),
අධ්‍යක්ෂ,අභ්‍යන්තර විගණක ඒකකය (ඒ.ප.),
ප්‍රධාන ලේකම්ගේ සම්බන්ධිකරණ ලේකම්/පරිපාලන නිලධාරී,

මධ්‍යම රජයේ විවිධ අමාත්‍යාංශ වෙතින් ලැබෙන වකුලේඛ (මුළු වකුලේඛ භැර) බස්නාහිර පළාතට
අදාළ කර ගැනීමේ කමිටු තීරණ සඳහා අනුමැතිය ලබා ගැනීම.

උක්ත කරුණට අදාළව පහත සඳහන් රාජ්‍ය පරිපාලන වකුලේඛ ලිපි බස්නාහිර පළාතට අදාළ කර
ගැනීම සඳහා ගරු ආණ්ඩුකාරත්මක විසින් අනුමැතිය ලබා දී ඇති බව ආණ්ඩුකාර ලේකම්ගේ අංක
GOS/ADM/6/2/19 හා 2024.02.01 දිනැති ලිපිය මගින් මා වෙත දක්වා ඇති.

අනු අංකය	දිනය හා වකුලේඛ අංකය	විස්තරය
01.	2023.12.29 රා.ප.වකුලේඛ 27/2023	“ විවෘත හා වගකිව යුතු රජයක් ”සඳහා රජයේ නිලධාරීන්ගේ වගකිම.

02. මෙම වකුලේඛයේ පිටපතක් ඔබගේ විද්‍යුත් තැපෑල් ලිපිනයට යොමු කර ඇති අතර, එකී
වකුලේඛය පරිදි කටයුතු කරන ලෙස ඔබ යටතේ සිටින සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන
ප්‍රධානීන් හා නිලධාරීන් දැනුවත් කරන ලෙසන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එස්.එම්.එච්.කුසුමසිරි,
පරිපාලන නිලධාරී (පාලන),
ප්‍රධාන ලේකම් වෙනුවට,
බස්නාහිර පළාත.

සභාපති ආයත පැවතුම්
Deputy Chief Secretary
Deputy Chief Secretary
Deputy Chief Secretary

සභාපති
Administration

පරිපාලන ආයත
Personnel & Training

ඇගය
Finance

ඇගය
Planning

ඇගය
Engineering

ඇගය
Internal Audit
Dent Internal Auditor



Tel: 0112092606
Fax: 0112092609
cesadmin@wpc.gov.lk

Tel: 0112092631
Fax: 0112092647
des@wpc.gov.lk

Tel: 0112092640
Fax: 0112092636
des@wpc.gov.lk

Tel: 0112092532
Fax: 0112092533
des@wpc.gov.lk

Tel: 0112092501
Fax: 0112092505
des@wpc.gov.lk

Tel: 0112092628
Fax: 0112092625
des@wpc.gov.lk

රාජ්‍ය පරිපාලන වකුලේඛ : 27/2023

මගේ අංකය : EST-1/01/ADM/0024

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය
නිදහස් වතුරසුය
කොළඹ 07.

2023.12.29

අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

“විවෘත හා වගකීව යුතු රජයක්” සඳහා රජයේ නිලධාරීන්ගේ වගකීම

රජයේ ප්‍රතිපත්තින්ට අනුකූලව මහජනතාව වෙත කාර්යක්ෂම සහ එලඟයේ සේවයක් ලබා දීම සියලු ම රජයේ නිලධාරයන්ගේ වගකීමකි. මෙම වගකීම ඉටු කළ යුතු ආකාරය පිළිබඳව නිරන්තර උපදෙස් ලබා දී තිබුණු ද, රජයේ නිලධාරයන් විසින් එම උපදෙස් අනුව රාජකාරී ඉටු නොකරන අවස්ථා පිළිබඳව විවිධ පාර්ශ්වයන් අතර සාකච්ඡාවට භාජනය වීම රජයේ සේවය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින විශ්වාසය බැංකු වැට්මට හේතුවක් විය හැකි ය. එම තන්ත්වය වළක්වා ගැනීමට කටයුතු කිරීම සියලු ම රජයේ නිලධාරයන්ගේ වගකීම බව අවධාරණය කරමි.

02. රජයේ නිලධාරයන් විසින් මහජනතාවට කාර්යක්ෂම හා එලඟයේ සේවයක් ලබා දීම එකම අරමුණ කොටගෙන පහත උපදෙස් අනුව කටයුතු කිරීමට තරයේ වග බලා ගත යුතු ය.

2.1 රාජ්‍ය නිලධාරයන්ගේ පැමිණිම, සාමාන්‍ය හැසිරීම හා විනය.

- අ) කාර්යාලගතව සේවය කරන රජයේ නිලධාරයන් කාර්යාලයට පැමිණ රාජකාරී කළ යුතු සාමාන්‍ය කාර්යාල වේලාව, සියලු ම වැඩ කරන දිනවල පේ.ව. 8.30 සිට පේ.ව. 4.15 දක්වා වන අතර, ප.ව. 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු ය.
- ආ) සාමාන්‍ය කාර්යාල වේලාවන් ඉහත සඳහන් පරිදි වුව ද, ඒ වේලාවන්ට පිටත් ද ස්වකීය යටත් කාර්යාලගත නිලධාරයන්ගේ හා ක්ෂේත්‍රගත නිලධාරයන්ගේ සේවය ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති විටක ඔවුන්ගේ සේවය එසේ ලබා ගැනීමට දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීයාට හැකියාව ඇත. මේ පිළිබඳ විධිවිධාන ආයතන සංග්‍රහයේ XXVIII වැනි පරිවිෂේදයේ 1:1 හා 1:2 උපවගන්තින්හි දක්වා ඇත.
- අ) කාර්යාලගත නිලධාරයන් රාජකාරී කටයුතු සඳහා රජයේ කාර්යාලවලට පැමිණෙන මහජනතාව සමහන්, ක්ෂේත්‍රගත නිලධාරයන් ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී, සම්බන්ධවන මහජනතාව හෝ වෙනත් පාර්ශ්වකාර ආයතනයන් සමහන්, ගැටුලු ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු ය. මහජනතාව වෙත සේවය සැපයීමේ දී නොපැකිලව සහය විය යුතු අතර ම ආවාරිසිලිව කටයුතු කිරීමට වග බලා ගත

යුතු ය. මේ පිළිබඳ විධිවිධාන ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදයේ 1:8 උප වගන්තියෙහි දක්වා ඇත.

- අ) සෑම නිලධරයකු විසින් ම ආයතන සංග්‍රහයේ සහ මූදල් රෙගලාසි සංග්‍රහයේ විධිවිධාන ද, රාජ්‍ය සේවා කොමිෂන් සභා වකුලේබ, රාජ්‍ය පරිපාලන වකුලේබ, භාණ්ඩාගාර වකුලේබ හා වෙනත් දෙපාර්තමේන්තු වකුලේබ උපදෙස් ද, දෙපාර්තමේන්තු අත්පොත්වල හා උපදෙස් සංග්‍රහවල විධිවිධාන ද සැලකිල්ලෙන් කියවා තේරුම ගෙන ඒවා පිළිපැදිය යුතු ය. මේ පිළිබඳ විධිවිධාන ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදයේ 1:3 උපවගන්තියෙහි දක්වා ඇත.
- ඉ) තම ආයතනයේ/ අංශයේ සිටින නිලධරයකු ආයතන සංග්‍රහයේ හෝ වකුලේබයක හෝ වෙනත් උපදෙස් සංග්‍රහවල හෝ විධිවිධාන/෋පදෙස් උල්ලාසනය කරන බවට හෝ නොපිළිපදින බවට හෝ කරුණු අනාවරණය වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි විනායනුකූලව කටයුතු කළ යුතු ය.

2.2. රාජ්‍ය නිලධරයන්ගේ ඇදුම

ඇතැම රාජ්‍ය නිලධරයන් රාජකාරී ස්ථානවලට උවිත ලෙස සැරසී නොපැමිණීම හේතුවෙන් වෘත්තියේ හා රාජකාරියෙහි අභිමානය රෙක ගැනීමේ දී ගැටලු සහගත තත්ත්වයන් උද්ගත ව ඇති බව නිරික්ෂණය වී ඇත. එබැවින්,

- අ) සේවයට පැමිණීමේ දී සෑම රාජ්‍ය නිලධරයෙකු ම රාජ්‍ය සේවයේ ගරුත්වය රෙකෙන පරිදි සුදුසු සංවර්ගීලි ඇදුමකින් සැරසී පැමිණිය යුතු ය.
- ආ) රාජකාරී කාලය තුළ දී සිය කාර්යාල තැනුණුම්පත පැළදා සිටිය යුතු ය.
- ඇ) නිල ඇදුම් දීමනා ලබන සියලු ම රාජ්‍ය නිලධරයන් ඔවුනට නියම කර ඇති නිල ඇදුමින් සැරසී පැමිණීමට වග බලා ගත යුතු ය.

2.3 මහජන සම්බන්ධතා පැවැත්වීම.

2.3.1 කාර්යාලයේ රඳී සිටිම

- අ) කාර්යාලගත සියලු ම නිලධරයන් නියමිත වේලාවට කාර්යාලයට පැමිණීමත්, නියමිත වේලාව තුළ කාර්යාලයේ රඳී සිටිමත්, එම කාලය තුළ උපරිම සේවයක් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වේ.
- ආ) ක්ෂේත්‍රගත නිලධාරීන් කාර්යාලයේ රඳී සිටිමට නියමකර ඇති දිනවල දී, නියමිත වේලාව තුළ කාර්යාලයේ රඳී සිටිම අත්‍යවශ්‍ය වේ. ක්ෂේත්‍රයේ දී රාජකාරී ඉටු කිරීම පිළිබඳව සටහන් තැබීමට නියමිත වූ ලේඛනවල සටහන් කළ යුතු අතර, සුදුසු පරිදි ක්ෂේත්‍ර සටහන් පවත්වා ගනිමින් අවශ්‍ය විටක එම ලේඛන අධික්ෂණ නිලධරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

- ඇ) මහජන දිනය ලෙස වෙන්කර ඇති සුදුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයක ම පහළ මට්ටමේ නිලධරයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමක ම නිලධරයන් කාර්යාලයේ රදි සිටීම අත්‍යවශ්‍ය වේ.
- ඇ) මහජන දිනයේ දී මහජනතාව වෙනුවෙන් නිලධරයන්ගේ කැපවීම සියලු අංශයන්ගෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත් වේ.
- ඉ) එදිනට වෙනත් රස්වීම්, වැඩමුළු හා උත්සව ආදිය සංවිධානය නොකළ යුතු අතර, එවා වෙනුවෙන් සහභාගී වීම සඳහා කාර්යාලයෙන් බැහැරව නොයා යුතු ය.
- ඊ) එදිනට අසනීප හෝ නොවැළැක්වීය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානීය වග බලා ගත යුතු ය.
- උ) මහජන දිනය සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් ම මාණ්ඩලික නිලධරයන් එදින කාර්යාලයට පැමිණීම හා රදි සිටීම අනිවාර්යය වේ.
- එ) සියලු ම රාජ්‍ය ආයතනවල විමසීම හා තොරතුරු සැපයීම කළුව්, මුදල් හාර ගැනීමේ කළුව්, අයදුම්පත් හාරගත්නා කළුව් ආදියෙහි සේවය කරන නිලධරයන් දිවා හෝජන විවේකය එකවර ලබා තොගත යුතු අතර, එම කළුව් අඛණ්ඩව විවෘතව තැබීමට ක්‍රියා කළ යුතු ය.
- ං) රාජකාරී කාලය තුළ දී කාර්යාල පරිග්‍රය තුළ රාජකාරී කටයුතුවලට අදාළ තොවන උත්සව තොපැවැත්වීය යුතු අතර, රාජකාරීයේ යෙදි සිටින කාලය අතරතුර දී කාර්යාලයේ පරිග්‍රයෙන් බැහැරව පැවැත්වෙන රාජකාරී කටයුතුවලට අදාළ තොවන විවිධ පෞද්ගලික උත්සව සඳහා සහභාගී තොවීය යුතු ය.

2.3.2 මහජන පැමිණීලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම

- අ) රාජ්‍ය සේවයේ පදනම මහජනතාවයි. මහජනතාවගේ පැමිණීලි/ දුක් ගැනීවිලි පිළිබඳ සියලු ම රාජ්‍ය නිලධරයන් තම අවධානය යොමු කළ යුතු ය. සියලු ම රාජ්‍ය ආයතන මේ සඳහා පූජාණුව ලත් සුදුසු නිලධරයෙකු පත්කර, ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කළ යුතු ය.
- ආ) සියලු ම රාජ්‍ය ආයතනවල මහජනතාවට සිය පැමිණීලි ඉදිරිපත් කළ හැකි වන පරිදි මහජන පැමිණීලි පෙවිටයක් හෝ පැමිණීලි ඉදිරිපත් කිරීම සඳහා කළුව් පවත්වාගෙන යා යුතු අතර ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමේ ආකෘති පත්‍රයක් හාවත කිරීම වඩාත් යෝගා වේ.
- ඇ) මහජන පැමිණීලි පෙවිටයේ ඇති පැමිණීලි සම්බන්ධයෙන් නිශ්චිත දින ගණනකට වරක් පරික්ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය. අවම වගයෙන් සත්‍යාචක වරක් හෝ නිතර මහජනතාව ගැවසෙන සේවා ස්ථානයක නම් එයටත් වඩා අඩු කාල පරතරයක් තුළ මෙම පරික්ෂා කිරීම කළ යුතු ය.

- ඇ) මහජන පැමිණිලි සම්බන්ධව නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයක් නම් සංජ්‍ය හෝ ක්ෂේත්‍ර දුරකථන ඇමතුම් පහසුකම් ලබා දිය යුතු ය.
- ඉ) සේවාලාභීය සැහීමකට පත් වුවා ද, නැද් ද යන්න පිළිබඳව ඔහුගෙන් ප්‍රතිචාර ලබා ගත යුතු ය. මහජනයා වෙතින් ලැබෙන අභිතකර ප්‍රතිචාර පරීක්ෂා කර එම අභිතකර ප්‍රතිචාර ලැබේ ඇත්තේ ආයතනයේ වරදකින් නම්, එම වැරදි නිවැරදි කිරීම සඳහා වහා ම ක්‍රියාවර්ග ගත යුතු ය.

2.3.3 මහජනතාවගෙන් ලැබෙන ලිපි සඳහා ක්‍රියා කිරීම

- අ) ආයතන සංග්‍රහයේ XXVIII වැනි පරිච්ඡේදයේ 3:8 උපවගන්තියෙහි විධිවිධාන අනුව මහජනතාවගෙන් හෝ රජයේ ආයතනයකින් හෝ ලැබෙන ලිපිවලට අප්‍රමාදව පිළිතුරක් යැවිය යුතු වූවත්, ක්ෂේත්‍ර විධිමත් නිවැරදි පිළිතුරක් යැවිම අපහසුවන අවස්ථාවල දී එසේ කරන තුරු අදාළ ලිපිය ලැබේ සතියක් ඇතුළත අතුරු පිළිතුරක් යැවිය යුතු බව දන්වන අතර, විධිමත් පිළිතුර සති 04 ක් ඇතුළත යැවිමට කටයුතු කළ යුතු ය.
- ඇ) ගරු අමාත්‍යවරුන්/ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සහා මන්ත්‍රීවරුන් අදාළ අමාත්‍යාංශය භාර ගරු අමාත්‍යතුමා නමට එවා ඇති ලිපිවලට පිළිතුර එතුමාගේ අත්සනින් යැවිය යුතු ය. එසේ නොවන අවස්ථාවල දී අමාත්‍යාංශ ලේකම්/ ආයතන ප්‍රධානියා විසින් අත්සන් කර යැවිය යුතු ය.
- ඉ) ලැබෙන්නා වූ යම්කිසි ලිපියකට පිළිතුර යැවිම සඳහා ප්‍රතිපත්තිමය නිරණයක් අවශ්‍ය නම් එකී ලිපිය වහාම අදාළ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කොට උපදෙස් ගත යුතු ය.
- ඊ) මහජනතාවගෙන් ලැබෙන ලිපිවලට පිළිතුර යැවිමේ දී ලිපිය ලද භාෂාවෙන් ම පිළිතුර යවන ලෙස දන්වන ලද 2010.09.01 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේබ 03/2010 කෙරෙහි ද අවධානය යොමු කරවන අතර එම උපදෙස් තරයේ පිළිපදින බවට වග බලා ගත යුතු ය.
- ඉ) මහජනතාව සමඟ ලිපි ගනුදෙනු කිරීමේ දී ත්, කාර්යාල සටහන් හා වාර්තා ලිවිමේ දී ත් නිලධරයකු විසින් සංයම වූ ද, සංවර වූ ද, භාෂා විලාසයක් යොදා ගත යුතු ය. ඒ පිළිබඳව විධිවිධාන ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය 1:9 උපවගන්තියෙහි දක්වා ඇතේ.
- ඊ) මහජනයා සමඟ ලිපි ගනුදෙනු කිරීමේ දී ලිපිය අවසානයේ ආයතන සංග්‍රහයේ XXVIII වැනි පරිච්ඡේදයේ 3:1 උපවගන්තියේ (ඉ) නි යොදුම වෙනුවට “මෙයට-මෙයට සේවයට කැපවුණු” යන පායය යොදීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටිනු ලැබේ.
- ඊ) රාජකාරී ලිපි ගනුදෙනු කිරීමේ දී කාර්යාල ලිපි ශිර්ෂ හාවිත කිරීම හා කාර්යාල ලිපි ශිර්ෂවල වැදගත් දුරකථන අංක ඇතුළත් කළ යුතු ය.

- උ) සියලු ම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අන්සනට පහලින් එකී ලිපියට අදාළ විෂයභාර මාණ්ඩලික නිලධරයාගේ සංජ්‍ය දුරකථන අංකය, ගැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතු ය.
- ඌ) කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධරයකු පත් කළ යුතු ය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි ද දිනපතා පරීක්ෂා කළ යුතු ය.
- ඌ) එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා නොපමාව පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර, ඒ සඳහා නොපමාව පිළිතුරු ලබා දිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයන් සඳහන් කර ඇතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතු ය. එලෙස ම, ඒ සඳහා සාධාරණ කාලයක් තුළ/ දැනුම් දුන් දිනට පෙර එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු ය.

2.3.4 කාර්යාල දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම

- අ) මහජනයා විසින් දුරකථනයකින් යම් විමසීමක් කරන විට ආචාර්යීලිව පිළිතුරු දිය යුතු ය.
- ඇ) කාර්යාල වෙත ලැබෙන සියලු ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර, දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් ලැබෙන ආයතන/ අංශ ඇත්තාම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට නිශ්චිත නිලධරයකු පත් කළ යුතු ය.
- ඇ) එම අවස්ථාවේ දී ම, පිළිතුරු ලබා දීමට නොහැකි/ අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂයභාර නිලධරයන් විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුර ලබා දීමට කටයුතු කළ යුතු ය.
- ඇ) දුරකථන හිමි මාණ්ඩලික නිලධරයා අසුනේ නොසිටිය ද කාර්යය මණ්ඩලයේ නිලධරයකු මහින් හෝ අනිවාර්යයෙන් ම රීට පිළිතුරු ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය.
- ඉ) දුරකථන දීමනා ලබා ගන්නා නිලධරයන් ස්වකීය ජ්‍යෙෂ්ඨ දුරකථන හැකි සැම අවස්ථාවක දී ම සත්‍යාචන තබා ගැනීමටත්, ඒ සඳහා පිළිතුරු ලබා දීමටත් ක්‍රියා කළ යුතු වේ.

2.4 මහජනතාව වෙත අවශ්‍ය පහසුකම් සැපයීම

- අ) 2010.09.01 දිනැති රාජ්‍ය පරිජාලන වතුලේල් 03/2010හි සඳහන් විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම (තොහැඟාවෙන් මහජනතාව වෙත සේවා සැපයීම).

- ආ) ආයතනය සඳහා පුරවැසි/ සේවාලාභී ප්‍රඥුප්තිය විධීමත්ව සහ ක්‍රමානුකූලව සකස් කර ක්‍රියාවට නැංවීම හා එය මහජනතාව වෙත පුදර්ගතය කිරීමට ආයතන ප්‍රධානීන් විසින් වග බලා ගත යුතු ය.
- ඇ) මහජනතාව රජයේ ආයතනයකට සේවය ලබා ගැනීම සඳහා පැමිණි පසු අදාළ සේවය ලබා ගැනීමට අපේක්ෂිත අංශය/ ඒකකය වෙත නිවැරදිව යොමු කළ හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් ස්ථාපනය කර පවත්වාගෙන යා යුතු ය.
- ඈ) ආබාධිත සේවාලාභීන් සඳහා කාර්යාලය වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළ යුතු ය.



ඩේ.ඩී.එන්. රංජීන් අසේක
ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
පළාත් සහා හා පළාත් පාලන ප්‍රමාත්‍යාංශය

දුරකථන : 0112662340
ගැක්ස් : 0112692158
විද්‍යුත් ලිපිනය : ade-i@pubad.gov.lk